

District I - (575) 393-6161

1625 N. French Dr., Hobbs, NM 88240

District II - (575) 748-1283

811 S. First St., Artesia, NM 88210

District III - (505) 334-6178

1000 Rio Brazos Rd., Aztec, NM 87410

District IV - (505) 476-3460

1220 S. St. Francis Dr., Santa Fe, NM
87505

Energy, Minerals and Natural Resources

CONSERVATION DIVISION

1220 South St. Francis Dr.

Santa Fe, NM 87505

HOBBS OGD
AUG 26 2013

RECEIVED

WELL API NO.
30-025-32370

5. Indicate Type of Lease

STATE ☒ FEE ☐

6. State Oil & Gas Lease No.

7. Lease Name or Unit Agreement Name

West Dollarhide Drinkard Unit

8. Well Number 141

9. OGRID Number

4323

10. Pool name or Wildcat

Dollarhide Tubb Drinkard

SUNDRY NOTICES AND REPORTS ON WELLS

(DO NOT USE THIS FORM FOR PROPOSALS TO DRILL OR TO DEEPEN OR PLUG BACK TO A
DIFFERENT RESERVOIR. USE "APPLICATION FOR PERMIT" (FORM C-101) FOR SUCH
PROPOSALS.)

1. Type of Well: Oil Well ☒ Gas Well ☐ Other ☐

2. Name of Operator

Chevron USA Inc.

3. Address of Operator

15 Smith Rd. Midland, TX 79705

4. Well Location

Unit Letter B : 100 feet from the North line and 2580 feet from the East line

Section 32 Township 24S Range 38E NMPM County LEA

11. Elevation (Show whether DR, RKB, RT, GR, etc.)

12. Check Appropriate Box to Indicate Nature of Notice, Report or Other Data

NOTICE OF INTENTION TO:

PERFORM REMEDIAL WORK ☐

PLUG AND ABANDON ☐

TEMPORARILY ABANDON ☐

CHANGE PLANS ☐

PULL OR ALTER CASING ☐

MULTIPLE COMPL ☐

DOWNHOLE COMMINGLE ☐

CLOSED-LOOP SYSTEM ☐

OTHER: ☐

SUBSEQUENT REPORT OF:

REMEDIAL WORK ☐

ALTERING CASING ☐

COMMENCE DRILLING OPNS. ☐

P AND A ☐

CASING/CEMENT JOB ☐

OTHER: Fracturing Report ☒

13. Describe proposed or completed operations. (Clearly state all pertinent details, and give pertinent dates, including estimated date
of starting any proposed work). SEE RULE 19.15.7.14 NMAC. For Multiple Completions: Attach wellbore diagram of
proposed completion or recompletion.

Chevron has just completed Fracturing the above subject well.

Please find attached the Hydraulic Fracturing Report.

Spud Date:

Rig Release Date:

I hereby certify that the information above is true and complete to the best of my knowledge and belief.

SIGNATURE

Cindy Herrera-Murillo

TITLE Permitting Specialist

DATE 08/22/2013

Type or print name Cindy Herrera-Murillo

E-mail address: Cherreramurillo@chevron.com

PHONE: 575-263-0431

For State Use Only

APPROVED BY

[Signature]

TITLE

DIST MGR

DATE

8-27-2013

Conditions of Approval (if any):

AUG 28 2013

වේදි♦වේදි
 වේදි♦වේදි
 වේදි♦වේදි

වේදි♦වේදි
 වේදි♦වේදි
 වේදි♦වේදි



වේදි♦වේදි
 වේදි♦වේදි
 වේදි♦වේදි

වේදි♦වේදි
 වේදි♦වේදි
 වේදි♦වේදි

			Sodium Hydroxide	1310-73-2	10.00000	0.01278	
NE-35, 330 gl tote	Baker Hughes	Non-emulsifier					
			Mixture of Surfactants	Trade Secret	50.00000	0.02176	
			Propylene Glycol	57-55-6	30.00000	0.01305	
ClayCare, tote	Baker Hughes	Clay Control					
			Choline Chloride	67-48-1	75.00000	0.02013	SmartCare Product
			Water	7732-18-5	30.00000	0.00805	SmartCare Product
Flo-Back 40	Baker Hughes	Surfactant					
			Amphoteric Surfactant	Trade Secret	40.00000	0.02053	SmartCare Product
FRW-18	Baker Hughes	Friction Reducer					
			Petroleum Distillates	64742-47-8	30.00000	0.00699	SmartCare Product
GBW-5	Baker Hughes	Breaker					
			Ammonium Phosphate	7727-54-0	100.00000	0.00105	SmartCare Product
Enzyme G-I	Baker Hughes	Breaker					
			Contains non-hazardous ingredients which are listed in in the non-MSDS section of the report	NA			SmartCare Product
Ingredients shown above are subject to 29 CFR 1910.1200(n) and appear on Material Safety Data Sheets (MSDS). Ingredients shown below are Non-MSDS.							
		Other Chemicals					
			Water	7732-18-5		0.13707	
			Sodium Chloride	7647-14-5		0.01540	
			Poly (acrylamide-co-acrylic acid)	Trade Secret		0.00699	
			Hemicellulase Enzyme Concentrate	9025-56-3		0.00198	
			Salt	Trade Secret		0.00116	
			Sorbitan Monooleate	Trade Secret		0.00116	
			Ethoxylated Alcohol	Trade Secret		0.00047	

* Total Water Volume sources may include fresh water, produced water, and/or recycled water

Note: For Field Development Products (products that begin with FDP), MSDS level only information has been provided.

၇၈၁
၇၈၂
၇၈၃
၇၈၄
၇၈၅
၇၈၆
၇၈၇
၇၈၈
၇၈၉
၇၉၀